



**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2025.08.18

| Item                           | Pettah          |            |            |          | Marandagahamula |            |            |          |
|--------------------------------|-----------------|------------|------------|----------|-----------------|------------|------------|----------|
|                                | Range           | Average    |            | Change * | Range           | Average    |            | Change * |
|                                | 2025.08.18      | 2025.08.18 | 2025.08.15 |          | 2025.08.18      | 2025.08.18 | 2025.08.15 |          |
| <b>Rice (Rs/kg)</b>            |                 |            |            |          |                 |            |            |          |
| Samba 1                        | 225.00 - 230.00 | 227.00     | 233.00     | -6.00    | 239.00 - 244.00 | 241.40     | 241.80     | -0.40    |
| Samba 2                        | 220.00 - 222.00 | 221.00     | 226.50     | -5.50    | 227.00 - 234.00 | 229.80     | 226.60     | 3.20     |
| Keeri Samba                    | 260.00 - 300.00 | 283.00     | 282.00     | 1.00     | 258.00 - 262.00 | 260.00     | 259.40     | 0.60     |
| Nadu 1                         | 205.00 - 210.00 | 207.50     | 207.50     |          | 220.00 - 225.00 | 222.80     | 223.40     | -0.60    |
| Nadu 2                         | 200.00 - 202.00 | 201.00     | 198.25     | 2.75     | 185.00 - 190.00 | 186.80     | 188.20     | -1.40    |
| Raw red                        | 185.00 - 195.00 | 191.00     | 193.00     | -2.00    | 186.00 - 190.00 | 188.00     | 188.00     |          |
| Raw White                      | 185.00 - 195.00 | 191.25     | 192.50     | -1.25    | 182.00 - 188.00 | 184.80     | 185.80     | -1.00    |
| <b>Imported Rice</b>           |                 |            |            |          |                 |            |            |          |
| Ponne Samba                    | -               |            |            |          | -               |            |            |          |
| Nadu                           | -               |            |            |          | -               |            |            |          |
| Raw White                      | 200.00 - 205.00 | 202.50     | 202.50     |          | -               |            |            |          |
| Raw red                        |                 |            |            |          |                 |            |            |          |
| <b>Subsidiary Food Crops</b>   |                 |            |            |          |                 |            |            |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 550.00 - 600.00 | 575.00     | 575.00     |          |                 |            |            |          |
| Local                          |                 |            |            |          |                 |            |            |          |
| <b>Onion (Rs/Kg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Sinnan                         | -               |            | 190.00     |          |                 |            |            |          |
| Vedalan                        | 200.00 - 250.00 | 225.00     | 235.00     | -10.00   |                 |            |            |          |
| Imported                       | -               |            |            |          |                 |            |            |          |
| <b>Big Onion</b>               |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 85.00 - 115.00  | 100.00     | 113.00     | -13.00   |                 |            |            |          |
| Local                          | -               |            |            |          |                 |            |            |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                 |            |            |          |                 |            |            |          |
| Welimada                       | 250.00 - 260.00 | 255.00     | 250.00     | 5.00     |                 |            |            |          |
| Nuwaraeliya                    | 280.00 - 300.00 | 290.00     | 275.00     | 15.00    |                 |            |            |          |
| Imported                       | 130.00 - 175.00 | 152.50     | 148.75     | 3.75     |                 |            |            |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                 |            |            |          |                 |            |            |          |
| Green Gram                     | 700.00 - 800.00 | 750.00     | 815.00     | -65.00   |                 |            |            |          |
| Cowpea (White)                 | 850.00 - 950.00 | 900.00     | 975.00     | -75.00   |                 |            |            |          |
| Red Dhal                       | 238.00 - 245.00 | 241.50     | 242.50     | -1.00    |                 |            |            |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                 |            |            |          |                 |            |            |          |
| Sugar(White)                   | 210.00 - 212.00 | 211.00     | 213.50     | -2.50    |                 |            |            |          |
| Wheat Flour                    | 158.00 - 170.00 | 164.00     | 165.00     | -1.00    |                 |            |            |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Brown                          | 31.00 - 32.00   | 31.50      | 33.00      | -1.50    |                 |            |            |          |
| White                          | 29.00 - 30.00   | 29.50      | 30.50      | -1.00    |                 |            |            |          |

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
- P.O. Box 1522  
Colombo.



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute

### Data Management Division



| Variety                        | 2025.08.18        | 2025.08.18   | 2025.08.18      | 2025.08.17     | 2025.08.18        | 2025.08.18             | 2025.08.18         | 2025.08.18        | 2025.08.18         | 2025.08.17       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|-------------------|------------------------|--------------------|-------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochhole Market | Thambuththegama Market | Keppetipola Market | Nuwareliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                   |                        |                    |                   |                    |                  |
| Beans                          | 400 - 500         | 500 - 550    | 450 - 550       | 520 - 550      | -                 | 580 - 650              | 500 - 550          | -                 | -                  | 520 - 580        |
| Carrot                         | 300 - 350         | 300 - 330    | 300 - 380       | 350 - 400      | -                 | 350 - 420              | 250 - 300          | -                 | -                  | 320 - 360        |
| Leeks                          | 80 - 100          | 90 - 100     | 110 - 130       | 110 - 140      | -                 | 120 - 160              | 80 - 90            | -                 | -                  | 110 - 130        |
| Beet root                      | 60 - 80           | 70 - 80      | 50 - 80         | 60 - 80        | -                 | 80 - 100               | -                  | -                 | -                  | 60 - 80          |
| Beet root (N Eliya)            | 100 - 120         | 100 - 120    | 80 - 90         | -              | -                 | -                      | 80 - 90            | -                 | -                  | -                |
| Knolkhol                       | 80 - 100          | 80 - 90      | 60 - 80         | 80 - 120       | -                 | -                      | 60 - 80            | -                 | -                  | 90 - 120         |
| Raddish                        | 60 - 70           | 80 - 100     | 40 - 60         | 100 - 130      | -                 | 100 - 130              | 60 - 70            | -                 | -                  | 90 - 120         |
| Cabbage (N'Eliya)              | 140 - 150         | -            | -               | -              | -                 | 200 - 220              | 120 - 130          | -                 | -                  | -                |
| Cabbage (Kandy)                | 100 - 120         | 100 - 130    | 140 - 180       | 130 - 190      | -                 | 150 - 180              | -                  | -                 | -                  | 140 - 180        |
| Tomato                         | 100 - 130         | 80 - 90      | 60 - 70         | 90 - 120       | -                 | 80 - 100               | 100 - 110          | -                 | -                  | 70 - 100         |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                   |                        |                    |                   |                    |                  |
| Ladies Fingers                 | 100 - 120         | 90 - 110     | 70 - 80         | 80 - 120       | -                 | 80 - 100               | -                  | -                 | -                  | 90 - 120         |
| Brinjals                       | 250 - 350         | 270 - 300    | 280 - 320       | 300 - 350      | -                 | 260 - 300              | 250 - 260          | -                 | -                  | 260 - 330        |
| Capsicum                       | 300 - 400         | 250 - 300    | 250 - 260       | 290 - 330      | -                 | 250 - 320              | 300 - 350          | -                 | -                  | 260 - 320        |
| Pumpkin                        | 40 - 50           | 40 - 55      | 35 - 45         | 40 - 50        | -                 | 40 - 45                | 50 - 55            | -                 | -                  | 40 - 50          |
| Cucumber                       | 40 - 60           | 70 - 80      | 50 - 65         | 50 - 70        | -                 | 40 - 50                | 70 - 80            | -                 | -                  | 50 - 70          |
| Bitter Gourd                   | 180 - 250         | 230 - 250    | 180 - 220       | 220 - 270      | -                 | 180 - 200              | -                  | -                 | -                  | 220 - 260        |
| Snake Gourd                    | 120 - 150         | 150 - 170    | 135 - 150       | 130 - 150      | -                 | 120 - 130              | -                  | -                 | -                  | 140 - 160        |
| Drumstick                      | 150 - 250         | 200 - 250    | -               | 200 - 250      | -                 | 160 - 180              | 200 - 220          | -                 | -                  | 200 - 230        |
| Luffa                          | 100 - 120         | 180 - 220    | 150 - 170       | 120 - 170      | -                 | 120 - 130              | -                  | -                 | -                  | 140 - 180        |
| Long Beans                     | 150 - 200         | 180 - 200    | 150 - 200       | 180 - 200      | -                 | 180 - 200              | -                  | -                 | -                  | 140 - 180        |
| Ash Plantains                  | 40 - 50           | 70 - 90      | 60 - 70         | 70 - 100       | -                 | 50 - 60                | -                  | -                 | -                  | 80 - 100         |
| Green Chillies                 | 100 - 120         | 150 - 180    | 140 - 180       | 150 - 200      | -                 | 120 - 140              | 200 - 220          | -                 | -                  | 140 - 200        |
| Lime                           | 160 - 220         | 220 - 250    | 200 - 220       | 230 - 260      | -                 | 180 - 200              | -                  | -                 | -                  | 220 - 250        |
| Sweet Potatoe                  | 120 - 140         | 130 - 150    | 85 - 100        | 100 - 120      | -                 | 70 - 90                | 120 - 130          | -                 | -                  | 110 - 130        |
| Manioc                         | 70 - 100          | 80 - 90      | 80 - 90         | 100 - 110      | -                 | 70 - 80                | 90 - 100           | -                 | -                  | 90 - 110         |
| Eggplant                       | 200 - 250         | 230 - 250    | 250 - 280       | 270 - 320      | -                 | 180 - 220              | -                  | -                 | -                  | 250 - 320        |
| Potato (Imported)              | 130 - 175         | 140 - 170    | 140 - 160       | 140 - 175      | -                 | 140 - 180              | -                  | -                 | -                  | 140 - 175        |
| Potato (Welimada)              | 250 - 260         | 230 - 240    | -               | -              | -                 | -                      | 220 - 250          | -                 | -                  | 270 - 280        |
| Potato (Nuwareliya)            | 280 - 300         | 270 - 280    | 270 - 280       | 270 - 290      | -                 | -                      | -                  | -                 | -                  | -                |
| B'Onion Imported               | 85 - 115          | 130 - 140    | 100 - 115       | 85 - 128       | -                 | 125 - 130              | 110 - 130          | -                 | -                  | 80 - 122         |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                   |                        |                    |                   |                    |                  |
| Ambul (Rs/Kg)                  | 80 - 100          | 80 - 100     | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Kolikuttu                      | 200 - 250         | 240 - 250    | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Seeni                          | 80 - 100          | 70 - 100     | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | 26 - 29           | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 80 - 100          | 90 - 100     | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Passion Fruits (Rs/Fruit)      | 45 - 50           | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                   |                        |                    |                   |                    |                  |
| Pineapple - Large              | 280 - 320         | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| - Medium                       | 250 - 260         | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| - Small                        | 180 - 220         | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| - Karathakol                   | 350 - 400         | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Woodapple                      | 50 - 60           | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Avocado                        | 100 - 120         | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |
| Orange                         | 40 - 50           | -            | -               | -              | -                 | -                      | -                  | -                 | -                  | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය  
නොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
Wholesale Prices (Rs/Kg)






| වර්ගය                  | 2025.08.18          | 2025.08.18        | 2025.08.18        | 2025.08.17       | 2025.08.18             | 2025.08.18            | 2025.08.18            | 2025.08.18          | 2025.08.18           | 2025.08.17          |
|------------------------|---------------------|-------------------|-------------------|------------------|------------------------|-----------------------|-----------------------|---------------------|----------------------|---------------------|
|                        | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | නොරොව්වෙල්ල<br>වෙළඳපොළ | තඹුන්තෙන්න<br>වෙළඳපොළ | කැපපෙට්පොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වේයන්තොඩ<br>වෙළඳපොළ |
| උඩරට එළවළු             |                     |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| බෝංචි                  | 400 - 500           | 500 - 550         | 450 - 550         | 520 - 550        | -                      | 580 - 650             | 500 - 550             | -                   | -                    | 520 - 580           |
| කැරට                   | 300 - 350           | 300 - 330         | 300 - 380         | 350 - 400        | -                      | 350 - 420             | 250 - 300             | -                   | -                    | 320 - 360           |
| ලීක්ස්                 | 80 - 100            | 90 - 100          | 110 - 130         | 110 - 140        | -                      | 120 - 160             | 80 - 90               | -                   | -                    | 110 - 130           |
| බීටරූට                 | 60 - 80             | 70 - 80           | 50 - 80           | 60 - 80          | -                      | 80 - 100              | -                     | -                   | -                    | 60 - 80             |
| බීටරූට (නුවරඑළිය)      | 100 - 120           | 100 - 120         | 80 - 90           | -                | -                      | -                     | 80 - 90               | -                   | -                    | -                   |
| නෝකෝල්                 | 80 - 100            | 80 - 90           | 60 - 80           | 80 - 120         | -                      | -                     | 60 - 80               | -                   | -                    | 90 - 120            |
| රාබු                   | 60 - 70             | 80 - 100          | 40 - 60           | 100 - 130        | -                      | 100 - 130             | 60 - 70               | -                   | -                    | 90 - 120            |
| ගෝවා (නුවරඑළිය)        | 140 - 150           | -                 | -                 | -                | -                      | 200 - 220             | 120 - 130             | -                   | -                    | -                   |
| ගෝවා (නුවර)            | 100 - 120           | 100 - 130         | 140 - 180         | 130 - 190        | -                      | 150 - 180             | -                     | -                   | -                    | 140 - 180           |
| තක්කාලි                | 100 - 130           | 80 - 90           | 60 - 70           | 90 - 120         | -                      | 80 - 100              | 100 - 110             | -                   | -                    | 70 - 100            |
| පහතරට එළවළු            |                     |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| බණ්ඩක්කා               | 100 - 120           | 90 - 110          | 70 - 80           | 80 - 120         | -                      | 80 - 100              | -                     | -                   | -                    | 90 - 120            |
| වම්බටු                 | 250 - 350           | 270 - 300         | 280 - 320         | 300 - 350        | -                      | 260 - 300             | 250 - 260             | -                   | -                    | 260 - 330           |
| මාළු මිරිස්            | 300 - 400           | 250 - 300         | 250 - 260         | 290 - 330        | -                      | 250 - 320             | 300 - 350             | -                   | -                    | 260 - 320           |
| වට්ටක්කා               | 40 - 50             | 40 - 55           | 35 - 45           | 40 - 50          | -                      | 40 - 45               | 50 - 55               | -                   | -                    | 40 - 50             |
| පිපිඤ්ඤා               | 40 - 60             | 70 - 80           | 50 - 65           | 50 - 70          | -                      | 40 - 50               | 70 - 80               | -                   | -                    | 50 - 70             |
| කරවිල                  | 180 - 250           | 230 - 250         | 180 - 220         | 220 - 270        | -                      | 180 - 200             | -                     | -                   | -                    | 220 - 260           |
| පතෝල                   | 120 - 150           | 150 - 170         | 135 - 150         | 130 - 150        | -                      | 120 - 130             | -                     | -                   | -                    | 140 - 160           |
| මුරුංගා                | 150 - 250           | 200 - 250         | -                 | 200 - 250        | -                      | 160 - 180             | 200 - 220             | -                   | -                    | 200 - 230           |
| වැටකොළ                 | 100 - 120           | 180 - 220         | 150 - 170         | 120 - 170        | -                      | 120 - 130             | -                     | -                   | -                    | 140 - 180           |
| මැකරල්                 | 150 - 200           | 180 - 200         | 150 - 200         | 180 - 200        | -                      | 180 - 200             | -                     | -                   | -                    | 140 - 180           |
| අළු කෙසෙල්             | 40 - 50             | 70 - 90           | 60 - 70           | 70 - 100         | -                      | 50 - 60               | -                     | -                   | -                    | 80 - 100            |
| අමු මිරිස්             | 100 - 120           | 150 - 180         | 140 - 180         | 150 - 200        | -                      | 120 - 140             | 200 - 220             | -                   | -                    | 140 - 200           |
| දෙහි                   | 160 - 220           | 220 - 250         | 200 - 220         | 230 - 260        | -                      | 180 - 200             | -                     | -                   | -                    | 220 - 250           |
| බතල                    | 120 - 140           | 130 - 150         | 85 - 100          | 100 - 120        | -                      | 70 - 90               | 120 - 130             | -                   | -                    | 110 - 130           |
| මඤ්ඤාක්කා              | 70 - 100            | 80 - 90           | 80 - 90           | 100 - 110        | -                      | 70 - 80               | 90 - 100              | -                   | -                    | 90 - 110            |
| එළබටු                  | 200 - 250           | 230 - 250         | 250 - 280         | 270 - 320        | -                      | 180 - 220             | -                     | -                   | -                    | 250 - 320           |
| අර්නාපල් (ආනයනික)      | 130 - 175           | 140 - 170         | 140 - 160         | 140 - 175        | -                      | 140 - 180             | -                     | -                   | -                    | 140 - 175           |
| අර්නාපල් (වැලිමඩ)      | 250 - 260           | 230 - 240         | -                 | -                | -                      | -                     | 220 - 250             | -                   | -                    | 270 - 280           |
| අර්නාපල් (නුවරඑළිය)    | 280 - 300           | 270 - 280         | 270 - 280         | 270 - 290        | -                      | -                     | -                     | -                   | -                    | -                   |
| ලොකුළුණ (ආනයනික)       | 85 - 115            | 130 - 140         | 100 - 115         | 85 - 128         | -                      | 125 - 130             | 110 - 130             | -                   | -                    | 80 - 122            |
| ලොකුළුණු දේශීය         | -                   | -                 | -                 | -                | -                      | -                     | -                     | -                   | -                    | -                   |
| කෙසෙල්                 |                     |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)        | 80 - 100            | 80 - 100          |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| කෝලිකුටු (කිලෝවකට)     | 200 - 250           | 240 - 250         |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| සීනි (කිලෝවකට)         | 80 - 100            | 70 - 100          |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| ආනමාළු (එකකට රු.)      | 26 - 29             | -                 |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| ගේලබු (කිලෝවකට))       | 80 - 100            | 90 - 100          |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| වැල්දොඩම් (එකකට රු.)   | 45 - 50             |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| පළතුරු (එකකට රු.)      |                     |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| අන්නාස - ලොකු ප්‍රමාණය | 280 - 320           |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| - මධ්‍යම ප්‍රමාණය      | 250 - 260           |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| - කුඩා ප්‍රමාණය        | 180 - 220           |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| අඹ - බෙට්ටි            | -                   |                   |                   |                  |                        |                       |                       |                     |                      |                     |
| - කර්නකොලොම්බන්        | 350 - 400           |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| දිවුල්                 | 50 - 60             |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| අලිපේර                 | 100 - 120           |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |
| දොඩම්                  | 40 - 50             |                   |                   |                  |                        |                       |                       |                     |                      | -                   |

**Note:**

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.





  
Data Management Division  
Director Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.











